

ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපතිතුමන්ගෙන් පණිවිඩයක්

හිතවත් සේවක පිරිස වෙත,
මේ මොහොත අපේ සංචාරක කර්මාන්තයේ ඉතිහාසය තුළ කිසිදිනෙක නොවූ ලෙස අප මුහුණ දුන් දුෂ්කරතම අවස්ථාවයි. මෙම වසංගතයේ බලපෑම මත ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති හෝටල් අතරින් බොහෝ ප්‍රමාණයක් වසා දමා ඇති අතර මේ වනවිට ඔබ සැමත් නිවෙස්වලට වී කල් ගත කරනවා ඇති. ඔබ සැමගෙන් බොහෝ පිරිසක් ජූනටමත් ඔබේ හෝටලයෙන් මෙන්ම ඔබේ වෘත්තීය මිතුරන්ගෙන් ද දුරස්ඵ, හුරුපුරුදු සබඳතාවන් පැවැත්වීමට නොහැකිව සිටින බැවින් උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් කෙටි පුවත්ලිපියක් ඔබට සපයාදීමට ශ්‍රී ලංකා හෝටල් සංගමය අදහස් කරනු ලබනවා.

මෙහි සඳහන්ව ඇති ප්‍රවෘත්ති කියවන්න. මෙවැනි පුවත් සති දෙකකට වරක් ඔබ වෙත ලැබීමට සැලැස්වීම අපේ බලාපොරොත්තුවයි. මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

සුරක්ෂිත දිවියකට සුඛ පැතුම්!

සහන් උක්චන්ත

ශ්‍රී ලාංකික සංචාරක ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය



බොහෝ හෝටල් ඉතාම අඩු සේවක සංඛ්‍යාවක් පවත්වා ගනිමින් පිරිසිදු කිරීම් සහ නඩත්තු කිරීම් ආදී වූ ක්‍රියාකාරකම් කිහිපයක් පමණක් සිදු කරනු ලබයි.

සිය මව්රට බලා පිටත්වීමට නොහැකි වූ සංචාරකයින් 10,000කට පමණ අපගේ අද්විතීය ආගන්තුක සත්කාරය අඛණ්ඩව පිරිනැමීමට ශ්‍රී ලංකාවේ හෝටල් (ඡුලය) කටයුතු කරනු ලබයි. සංචාරක පිරිස් සුරක්ෂිතව පසුවන අතර ඔවුන් විසින් හෝටල් කාර්ය මණ්ඩල සඳහා සිය අවංක කෘතචේදීත්වය පළ කරනු ලබයි.

වෛරස ව්‍යාප්තිය කෙසේ සිදුවේදැයි පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් සේවා නැවත පිහිටුවීමට හැකිවන සථීර දිනයක් තීරණය කිරීමට අපට හැකියාවක් නැත.

2020 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට කිසිදු සංචාරකයෙක් පැමිණ නැත.

මෙම විවිදයේව නරඹන්න

ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) වෙතින් කාර්ය මණ්ඩල තොරතුරු ප්‍රකාශනය 01 - 2020 මැයි



කෙසේනමුත්, එළඹෙන මාස 3 තුළ දේශීයව මෙන්ම අන්තර්ජාතිකව ද මෙම තත්ත්වය පාලනය කළ හැකි වන්නේ නම් 2020 දෙසැම්බර් මාසය වනවිට සංචාරක කර්මාන්තයේ යම් හැඟී සිටීමක් අප දැකගත හැකි වනු ඇත.

රට වසා දමන ලද කාලය අතරතුර සියලු හෝටල් දැඩි වියදම් කළමනාකරණය, හව නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධන සැලසුම් කිරීම, සියලු අංශ සඳහා සෞඛ්‍යාරක්ෂණ ක්‍රියා පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සහ කාර්ය මණ්ඩල පුහුණු කටයුතු යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම අපේක්ෂිතය (සංවරණ සීමා කිරීම් ක්‍රමයෙන් ලිහිල් කිරීම සිදු කරන කාලය හා අදාළව).

වැඩිදුර කියවන්න

ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වෙමින් පවතින්නේ කුමක්ද?




දකුණු ආසියානු කලාපයේ සංචාරක කර්මාන්තය 56%ක් දැඩිව පහත වැටී තිබේ. (ForwardKeys)

වැඩිදුර කියවන්න



ගෝලීයව, ගුවන් සමාගම් විසින් අදාළ ගුවන් ගමන් 80%ක් ප්‍රතිශතයකින් අඩු කර තිබේ.

වැඩිදුර කියවන්න



සමහර රටවල් නැවත සිය සුපුරුදු ක්‍රියාවලීන් අරඹමින් සිටින අතර මැයි මාසයේදී, එතිහාසි සහ එම්රේට්ස් ගුවන් සමාගම් සීමිත ගුවන් ගමන් වාර කිහිපයක් ද ආරම්භ කිරීමට නියමිත ය.

වැඩිදුර කියවන්න

සංචාරක අධිකාරීන් විසින් සිදු කරනු ලබන්නේ කුමක්ද?




ශ්‍රී ලංකා හෝටල් සංගමය විසින් සියලු සේවකයින් වෙනුවෙන් මාස කෙ කාලසීමාවක් සඳහා වූ වැටුප් ගෙවීමට රජයේ සහාය ඉල්ලා ඇති අතර ඒ සඳහා රජයේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටියි.

වැඩිදුර කියවන්න






මෙම වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වූ විගස අන්තර්ජාතික මට්ටමින් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වඩාත් බලපෑම් සහගත අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය (SLTDA) සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) මගින් නිර්මාණය කෙරෙමින් පවතී.



අදාළ භාලිකා ඔස්සේ ප්‍රවර්ධන වීඩියෝ දරණ (Promotional videos) දැනටමත් විකාශය කෙරෙයි.

ප්‍රවර්ධන වීඩියෝ

ඉදිරි මාස කිහිපය තුළ බොහෝ හෝටල් පහත පිරිනැමීම් සැලසුම්කර තිබේ:

<h3>TRAINING</h3> 		
---	--	---

සියලු අංශයන්හි ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සෞඛ්‍ය සහ ආරක්ෂණ ක්‍රියා පිළිවෙත් පුහුණු කටයුතු.

පාරිභෝගික සේවා සැලසීම පිළිබඳ කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් ප්‍රමාණය ඉහළ නැංවීම්.

කාර්ය මණ්ඩල සාමාජිකයන්හට "පූර්ව අධ්‍යයන පිළිගැනීම - 'Recognition of Prior Learning' (RPL)" ඝනනික හිමිකර ගැනීම සඳහා අවස්ථාවන් උදාකර දීම.

ඔබට කළ හැකිවන කුමක්ද?



රජය විසින් පනවා ඇති ඇඳිරි නීති රෙගුලාසි, සමාජ පරතරය සහ සංවරණ පාලන නීති රීතිවලට අවනත වෙමින් ඒවා නිවැරදිව පිළිපදින්න.



මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථාන මගහරින අතරම ජනතාව සමඟ ගැවසෙන අවස්ථාවන්වලදී ඔබ සහ අන් අය අතර පරතරය මීටරයක දුරින් පවත්වා ගැනීමට කටයුතු කරන්න.



නිරතුරුව, තත්පර 20ක කාලයක් පුරා ඔබේ දෑත් හොඳින් සෝදන්න.



ඔබත් ඔබ අවට සිටින පිරිසත් මනා ශ්වසන සනීපාරක්ෂක පුරුදු පවත්වා ගනු ලබන බවට වගබලාගන්න - නිදසුන් ලෙස: ඔබ කහින විට හෝ කිවිසන විට හෝ වැලමිට නවා ඔබේ මුඛය සහ නාසය ආවරණය කරගන්න. නැත්නම්, ඉවත දැමිය හැකි ටිෂූ කඩදසියක් භාවිත කරන්න.



ඔබ නිවෙසින් පිටතට යන සැමවිටම මුඛ ආවරණයක් පළලන්න.



ඔබේ මුඛය, දෑස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න.



ඔබට යම් උණ තත්ත්වයක් වැනි සංකූලතාවක් ඇති වූයේ නම් වෛද්‍ය උපදෙස් පනන්න. හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් ගිලන් රථ සේවාව ලබා ගැනීමට 1990 අමතන්න.



වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ඉදිරිපත් කරනු ලබන උපදෙස් නිසිලෙස පිළිපදිමින් ඔබේ සහ ඔබ අවට සිටින පිරිසගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට නිරන්තර ව්‍යායාම කටයුතු සිදු කිරීමට සහ සමතුලිත ආහාරවේලක් ලබා ගැනීමට කටයුතු කරන්න.